

දැන්වීමයි.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව
රේගු අධිකාරී තනතුරෙහි පුරප්පාඩු පිරවීම

රේගු අධිකාරී තනතුරෙහි 2018.02.28 දින දක්වා ඇති වූ පුරප්පාඩු 35 ක් පිරවීම සඳහා අයදුම්පත් භාරගන්නා අවසන් දිනට තම තනතුරෙහි ස්ථිර කර ඇති නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

01. බඳවා ගැනීමේ ක්‍රමය

නිවේදනයේ දක්වා ඇති සුදුසුකම් සම්පූර්ණ කර ඇති අයදුම්කරුවන් අතුරින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පත්කරනු ලබන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් විසින් පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණයක ප්‍රතිඵල මත ජ්‍යෙෂ්ඨතාවය මත පමණක් පුරප්පාඩු සංඛ්‍යාව අනුව බඳවා ගනු ලැබේ.

02. අවශ්‍ය සුදුසුකම් :

02:1 වෘත්තීය සුදුසුකම්:

- (i) නියෝජ්‍ය රේගු අධිකාරී තනතුරෙහි ස්ථිර පත්වීමක් ලබා තිබීම.
- (ii) අයදුම්පත් කැඳවන අවසාන දිනට පූර්වාසන්න වූ වසර 05 තුළ සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම හා විනයානුකූල දඬුවමකට ලක් නොවී තිබීම.
- (iii) අනුමත කාර්ය සාධන ඇගයීම පටිපාටිය අනුව අයදුම්පත් කැඳවන දිනට පූර්වාසන්න වූ වසර පහ (05)ක කාලය තුළ සාමාන්‍ය මට්ටමේ හෝ ඉන් ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කර තිබීම.

සටහන :

“කෙසේවතුදු රේගු අධිකාරී තනතුරෙහි පුරප්පාඩුවක් පවතිද්දී ඉහත (i) හි දැක්වෙන පූර්ව අවශ්‍යතාවයන් සපුරා ඇති නිලධාරීන් ප්‍රමාණවත් සංඛ්‍යාවක් නොමැතිකම සලකා සහකාර රේගු අධිකාරී I හා II ශ්‍රේණිවල සතුටුදායක සේවා කාලය ගණන්බලා ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් අනෙකුත් පූර්ව අවශ්‍යතා සපුරා තිබීමට යටත්ව, රේගු අධිකාරී තනතුරට පත්කිරීමට සුදුසුකම් ලබයි.”

02:2 කායික සුදුසුකම් :

සෑම අපේක්ෂකයෙකුම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමටත් තනතුරේ රාජකාරී ඉටුකිරීමටත් ප්‍රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍යතාවකින් යුක්ත විය යුතුය.

02:3 වෙනත් :

- ශ්‍රී ලංකාවේ පුරවැසියකු විය යුතුය.
- අයදුම්කරුවන් විශිෂ්ඨ චරිතයකින් යුක්ත විය යුතුයි.
- අයදුම්පත් කැඳවන අවසන් දිනට තනතුරට බඳවා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් සෑම ආකාරයකින්ම සම්පූර්ණ කර තිබිය යුතුය.

03. සේවයේ නියුක්ත කරවීමේ කොන්දේසි හා සේවා කොන්දේසි :

- I. මෙම තනතුර ස්ථිරය.
- II. පත්වීම එක් අවුරුදු වැඩබැලීමේ කාලයකට යටත්ය.
- III. මෙම පත්වීම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටික රීති, මුදල් රෙගුලාසි, ආයතන සංග්‍රහයේ විධිවිධාන, දෙපාර්තමේන්තු නියෝග, රජය මඟින් නිකුත් කර ඇති හා නිකුත් කරනු ලබන නියෝගවලට යටත්වේ.
- IV. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 01/2014 අනුව හා ඊට අනුශාංගික චක්‍රලේඛ අනුව රාජ්‍ය භාෂා ප්‍රවීණතාවය ලබා ගත යුතුය.

04. වැටුප් පරිමාණය - මෙම තනතුරට රු. 47,615-10x1,335-8x1,630-17x2,170-රු.110,895/- මාසික වැටුප් පරිමාණයක් හිමිය. (2016.02.25 දිනැති රා.ප.ව. අංක 3/2016 හි අංක SL I - 2016 වැටුප් බණ්ඩය)

05. අපේක්ෂකයින්ගේ අන්‍යන්‍යතාවය

සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලබන්නේ සෑම ආකාරයකින්ම සම්පූර්ණ අයදුම්පත් ඉදිරිපත් කර ඇති අපේක්ෂකයින් පමණි.

සම්මුඛ පරීක්ෂණයේදී සියළුම සහතිකවල මුල්පිටපත් හා නිසි පරිදි සහතික කරන ලද පිටපත් ඉදිරිපත් කළ යුතුය.

සම්මුඛ පරීක්ෂණයේදී තමන්ගේ අන්‍යන්‍යතාවය සහතික කිරීම සඳහා පහත සඳහන් අන්‍යන්‍යතා පත්‍ර පිළිගනු ලැබේ.

- I. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා විසින් නිකුත් කරන ලද හැඳුනුම්පත්‍රය.
- II. වලංගු විදේශ ගමන් බලපත්‍රය.

06.

(අ) අයදුම්පත් **2018.04.24** දිනට හෝ එදිනට ප්‍රථම රේගු අධ්‍යක්ෂ ජනරාල් වෙත ලැබෙන සේ ඉදිරිපත් කළ යුතු වේ. එදිනට පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

(ආ) ඉදිරිපත් කළ යුතු අයදුම්පත්‍රයේ ආදර්ශ ආකෘතියක් මෙම නිවේදනය අවසානයේ දැක්වේ. අයදුම්කරුවන් ඔවුන්ගේ අයදුම්පත් A4 ප්‍රමාණයේ කඩදාසියක පිළියෙල කර තමාගේ අත්අකුරෙන් සම්පූර්ණ කළ යුතු වේ.

(ඇ) අයදුම්පත බහාලන කවරයේ ඉහල වම් කෙලවරේ “රේගු අධිකාරී තනතුර සඳහා බඳවා ගැනීම” යනුවෙන් සඳහන් කළ යුතුය.

(ඈ) නිලධාරීන් තම අයදුම්පත් තමන් සේවය කරන දෙපාර්තමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානියා මඟින් ඉදිරිපත් කළ යුතුය.

(ඊ) මේ සමඟ ඇති ආදර්ශ අයදුම්පත්‍රයේ ආකෘතියට අනුකූල නොවන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ. අයදුම්පත් නැතිවීම හෝ ප්‍රමාද වීම ගැන කිසිදු පැමිණිල්ලක් භාර ගනු නොලැබේ.

07. සාවද්‍ය තොරතුරු සැපයීම.

- ඔබ විසින් එවන ලද අයදුම්පත්‍රයේ සඳහන් කර ඇත්තාවූ යම් තොරතුරක් අසත්‍ය හෝ වැරදි බව බඳවා ගැනීමට පෙර අනාවරණය වුවහොත් ඔබගේ අපේක්ෂකත්වය අවලංගු කරනු ලැබේ. එබඳු අසත්‍ය හෝ වැරදි තොරතුරක් බඳවා ගැනීමෙන් පසුව අනාවරණය වුවහොත් ඊට අදාළ ක්‍රියා මාර්ගයන්ට යටත්ව සේවයෙන් පහ කිරීමට කටයුතු කරනු ලැබේ.
- පත්වීම ක්‍රියාත්මක වන දිනය සහ පත්කරනු ලබන සංඛ්‍යාව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් තීරණය කරනු ලැබේ. කිසියම් පුරප්පාඩු සංඛ්‍යාවක් හෝ පුරප්පාඩු සියල්ල පිරවීමට හෝ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට බලය ඇත.
- මෙම ගැසට් නිවේදනයේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් හෝ පරස්පරතාවක් හෝ ඇති වුවහොත් එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු වන්නේය.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියමය පරිදි.

ලේකම්,
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
කොළඹ 01.

2018.04.10